



# සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව



சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்  
Department of Samurdhi Development

කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය - සමාජ ආරක්ෂණ අංශය  
மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்சு - சமூகபாதுகாப்பு பிரிவு  
Ministry of Women, Child Affairs and Social Security - Social Security Division

මගේ අංකය  
எனது இல  
My No

DSD/HO/05/MF/2/1

ඔබේ අංකය  
உமது இல  
Your No

දිනය  
திகதி  
Date

2020.06.23

සමෘද්ධි බැංකු හා බැංකු සමිති කළමනාකරුවන් සහ,  
සමෘද්ධි බැංකු පාලක මණ්ඩල හා බැංකු සමිති විධායක කමිටු සභාපතිවරු වෙත.

### කොරෝනා වසංගත තත්වයෙන් (Covid - 19) පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩ සටහන යටතේ රාජකාරි කළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා ගෙවීම් සිදු කිරීම.

ඉහත වැඩ සටහන යටතේ 2020 මාර්තු ,අප්‍රේල් හා මැයි මාස වල රාජකාරි සිදු කරන ලද නිලධාරීන් සඳහා එම රාජකාරි කරන ලද සති අන්ත නිවාඩු දින හා රජයේ නිවාඩු දින වෙනුවෙන් දීමනා,අතිකාල ගෙවීම් සඳහා ප්‍රජා මූල බැංකු හා බැංකු සමිති කළමනාකරන මණ්ඩල තීරණ අනුව ගෙවීම් කටයුතු සඳහා මූලික පියවර ගෙන ඇත.ඒ පිළිබඳව 2020.04.23 දින මූලික උපදෙස් නිකුත් කර ඇත.

02.ඒ අනුව ඔබ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සමෘද්ධි මූලස්ථාන කාර්ය මණ්ඩලය සඳහා නිවාඩු දින දීමනා,අතිකාල,සන්නිවේදන දීමනාව හා ඉන්ධන දීමනාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රජා මූල බැංකු අංශය මගින් ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති මගින් ලබාගැනීම සඳහා සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති කළමනාකරණ මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

03.මෙහිදී දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ කාර්ය මණ්ඩලය තම දිස්ත්‍රික් සමෘද්ධි අංශය අයත් ආසන්න සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතිය මගින්ද අනිකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සමෘද්ධි මූලස්ථාන කාර්ය මණ්ඩලය තම සේවා ස්ථානයට අයත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතිය මගින්ද මෙම දීමනාව ලබා ගත යුතුය.

04 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල කාර්ය සහායක හා රියදුරු යන කාර්ය මණ්ඩලය සඳහා ද සන්නිවේදන හා ඉන්ධන දීමනාව හිමි නොවනු ඇත.

05.බැංකු හා බැංකු සමිති කාර්ය මණ්ඩලය වෙත ඉහත රාජකාරි සිදු කිරීම සම්බන්ධව නිකුත් කරන ලද චක්‍රලේඛ සඳහන් පරිදි මාර්තු,අප්‍රේල් ,මැයි මාස වලට අදාල උපරිමයන් ගලපා ගත යුතුය.

06.අදාල ප්‍රතිපූර්ණ වාර්ථා ඒ ඒ බැංකු සමිතිය විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශය වෙත යොමු කළ යුතුය.

07. අදාල ගෙවීම් සිදු කිරීමේදී බැංකු සමිතියේ කේත අංක 7308 යටතේ ඇති “සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපූර්ණය කර ගත යුතු ගිණුම” වෙත අදාල හර කිරීම් කර සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති අරමුදලින් අදාල නිලධාරීන්ට ගෙවා ඉන් අනතුරුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කළ යුතුය.

08. ප්‍රතිපූර්ණය ඉල්ලුම් කිරීමේදී පහත සඳහන් ආකෘතිය සම්පූර්ණ කර ඒ ඒ බැංකු සමිතියේ ඉල්ලීම් දිස්ත්‍රික් කාර්යාලය ඔස්සේ සාරාංශ කර ඉදිරිපත් කළ යුතුය.

දිස්ත්‍රික්කය	බැංකු සමිතිය	නිලධාරියා ගේ නම	තනතුර	සේවා ස්ථානය	ගෙවන ලද නිවාඩු දින වැටුප් (රු.)	අතිකාල දීමනාව	ඉන්ධන දීමනාව (රු.)	දුරකතන දීමනාව (රු.)

09. මේ පිළිබඳ නිලධාරීන් දැනුවත් කරන ලෙස වැඩි දුරටත් දන්වමි. මෙම ලිපියේ කරුණු සමෘද්ධි බැංකු හා බැංකු සමිති නිලධාරීන්ට මෙන්ම ක්ෂේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගෙවීම් සඳහා අදාල බව කාරුණිකව සලකන්න.



ආර්.පී.බී.තිලකසිරි,  
අධ්‍යක්ෂ ජනරාල්

- |   |                   |
|---|-------------------|
| 1. ලේකම් - කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය.                 | - කා.දැ.ස.        |
| 2. රාජ්‍ය ලේකම් - සමාජ ආරක්ෂණ අංශය  | - කා.දැ.ස         |
| 3. දිස්ත්‍රික් ලේකම්/ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - කා.දැ.ස.        |
| 4. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.              | - දැ.ස. හා අ.ක.ස. |
| 5. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.                      | - කා.දැ.ස.        |
| 6. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව.               | - කා.දැ.ස.        |
| 7. අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය), සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව.            | - අ.ක.ස           |





